

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගය

12 ශ්‍රේණිය

ගිණුම්කරණය

පිළිතුරු පත්‍රය

I කොටස

1 - (3) 2 - (5) 3 - (4) 4 - (4) 5 - (3) 6 - (3) 7 - (3) 8 - (4) 9 - (4) 10 - (1)
11 - (5) 12 - (5) 13 - (3) 14 - (2) 15 - (5) 16 - (3) 17 - (4) 18 - (2) 19 - (4) 20 - (4)
21 - (5) 22 - (2) 23 - (4) 24 - (4) 25 - (4) 26 - (2) 27 - (2) 28 - (2) 29 - (2) 30 - (1)

(එක ප්‍රශ්නයකට ලකුණු 04 බැගින් මුළු ලකුණු 120 යි.)

(31) A. අසත්‍ය B. සත්‍ය C. සත්‍ය D. අසත්‍ය

(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(32) ක්‍රමානුකූලව ගිණුම්වාර්තා තබා ගන්නා ව්‍යාපාරවල ගනුදෙනු හා සිද්ධි ලෙජරයක් තුළ ද්විත්ව සටහන් ක්‍රමයට වාර්තා කිරීමට පෙර ඒ පිළිබඳව විස්තරාත්මක තොරතුරු කිසියම් පොතක වාර්තා කළ යුතු බව පිළිබඳ රීතියක් ගොඩනැගී ඇත. මෙය මූලික පොත් රීතිය නම් වේ. (අදහස නිවැරදිව දක්වා ඇත්නම් ලකුණු 04)

(33) ● උභයතා දෝෂ ● අනිරික්ෂනා දෝෂ ● ලිපිකාර දෝෂ
● මූලධර්ම දෝෂ ● ද්විකරණ දෝෂ ● හිලව් දෝෂ

(ඕනෑම කරුණු 04 කට ලකුණු 01 බැගින් ලකුණු 04)

(34) (1) ගැණුම් ඉන්වොයිසිය (2) සුළු මුදල් වවුචරය
(3) ජ'නල් වවුචරය (4) ගෙවීම් වවුචරය

(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(35) (1) මුදල් පොත (2) විකුණුම් ජ'නලය
(3) ආපසු එවුම් ජ'නලය (4) ආපසු යැවුම් ජ'නලය

(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(36) හිමිකම් වගකීම්

- ව්‍යාපාරයට හිමිකම් ගෙවා නිදහස් කළ නොහැක.
- ව්‍යාපාරයට වගකීම් ගෙවා නිදහස් කළ නොහැක.
- හිමිකරුවන්ට කළමනාකරණ කටයුතු වෙනුවෙන් දායක විය හැක.
- වගකීම් හිමියන්ට එසේ කළ නොහැක.
- හිමිකරුවන්ට හිමිවන ප්‍රතිලාභය ලාභ වේ.
- වගකීම් හිමියන්ට හිමිවන ප්‍රතිලාභය පොලී වේ.

(එක් වෙනස්කමකට ලකුණු 02 බැගින් වෙනස්කම් දෙකකට ලකුණු 04)

(37) උපයෝගී පොත් ලෙජර් ගිණුම්

- සාක්ෂි මගින් ලබාගත් තොරතුරු සවිස්තරාත්මකව සටහන් කරයි.
- උපයෝගී පොත් වල සඳහන් තොරතුරු සාරාංශකර වාර්තා කරයි.
- ගනුදෙනු පිළිබඳ විස්තර ලබා ගත හැක.
- එසේ ලබා ගත නොහැක.

(එක් වෙනස්කමකට ලකුණු 02 බැගින් වෙනස්කම් දෙකකට ලකුණු 04)

- (38) (1) රු. 14,600 (ලකුණු 02)
- (2) සුළු මුදල් පොත හර 14 600
- ප්‍රධාන මුදල් පොත 14 600
- (සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය සටහන් කිරීම) (ල.02)
- (39) • අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව.
- අතීත ගණදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වීම.
- ව්‍යාපාරය විසින් පාලනය කළ හැකි සම්පතක් වීම.
- (කරුණු 03 ඇත්නම් ලකුණු 04)
- (40) 02 කි. (ල.02)
- මූල්‍ය ගිණුම්කරණය
- කළමනාකරණ ගිණුම්කරණය (ල.02)
- (41) (1) ආර්ථික පරිසරය (2) සමාජ සංස්කෘතික පරිසරය
- (3) වෘත්තීය පරිසරය (4) තාක්ෂණික පරිසරය
- (එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)
- (42) ජංගම වත්කම් ජංගම නොවන වත්කම්
- මාස 12 ක් ඇතුළත උපලබ්ධි වීමට නියමිතය. • මාස 12 කට වඩා වැඩි කාලයක් පවතී.
- මූලික වශයෙන් වෙළඳාමේ පරමාර්ථයෙන් තබා ගනී. • දිගු කාලීන ප්‍රයෝජනය සඳහා පවතී.
- (ඕනෑම වෙනස්කමකට ලකුණු 02 බැගින් ලකුණු 04)
- (43) වියදම් වත්කම්
- වියදම් වැඩිවීම නිසා හිමිකම් අඩුවේ. • වත්කම් වැඩි වීම නිසා හිමිකම් වැඩිවේ.
- (ඕනෑම වෙනස්කම් දෙකටම ලකුණු 04)
- (44) (1) හිමිකරුවන් (2) කළමනාකරුවන් (3) සේවකයන්
- (4) රජය (5) ණයහිමියන් (6) තරඟකරුවන්
- (ඕනෑම කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)
- (45) (1) අවබෝධ කරගත හැකි බව. (2) විශ්වාසදායී බව. (3) සත්‍යාපනය කළ හැකි බව.
- (4) අදාළ බව. (5) සැසඳිය හැකි බව. (6) කාලීනී බව.
- (ඕනෑම කරුණකට ලකුණු එක බැගින් ලකුණු 04)
- (46) යෙදවුම් (ලකුණු 04)
- (47) ද්විත්ව / තනි (ලකුණු 04)
- (48) වෙනස් නොවේ (ලකුණු 04)
- (49) ශේෂ පිරික්සුම සමච්ඡ මගින් (ලකුණු 04)
- (50) බැරපත / ගැණුම් ඉන්වොයිසිය (ලකුණු 04)

II කොටස

(01) 01.

වත්කම් = වගකීම් + හිමිකම් + (ආදායම් වියදම්)	
8/4 (+) 30 000	①
(-) 30 000	
8/8 (-) 80 000 = (+) 80 000	①
8/12 (+) 90 000	(+) 90 000 (+) 50 000 ②
(-) 50 000	
8/20 (+) 80 000 =	(+) 80 000 (+) 30 000 ②
(-) 30 000	
8/21 (-) 10 000 =	(+) 10 000 ①
8/23 (+) 5 000	(+) 5 000 ①
8/25 (-) 10 000 =	(+) 10 000 ①
8/28 (+) 50 000 ①	
(-) 50 000	
8/30 (-) 30 000	(-) 30 000 ①
8/31 (-) 40 000 = (-) 40 000 ①	

(ලකුණු 12)

02.

සල්මල් වෙළඳ ව්‍යාපාරය
2015/08/31 න් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය

	(රු. ,000)	(රු. ,000)	
විකුණුම්		170 000	①
විකුණුම් පිරිවැය		(80 000)	①
දළ ලාභය		90 000	①
() වියදම්			
ගෙවල් කුලී	10 000	①	
විදුලි වියදම්	5 000	①	
යන්ත්‍රකෘතිය	10 000	① (25 000)	
ශුද්ධ ලාභය		65 000	

(ලකුණු 06)

03.

මුදල්		ගැණුම්	
ශේෂය	80 000	මුදල්	30 000
විකුණුම්	90 000	ගෙවල් කුලී	10 000
ණයගැනී	50 000	ගැනිලි	30 000
		ණයහිමි	40 000
		ශේ/ප/ගෙ	10 000
	220 000		220 000
ශේ/ඉ/ගෙ	110 000		

විකුණුම්	
මුදල්	90 000
ණයගැනී	80 000
	170 000

ණයගැතියෝ				ණය හිමියෝ			
ශේෂය	120 000	මුදල්	50 000	මුදල්	40 000	ශේෂය	400 000
විකුණුම්	80 000	ශේ/ප/ගෙ	150 000	ශේ/ප/ගෙ	440 000	ගැණුම්	80 000
	<u>200 000</u>		<u>200 000</u>		<u>480 000</u>		<u>480 000</u>
ගෙවල් කුලී				විදුලිය			
		මුදල්	10 000	උපචිත විදු.	5 000		
ශේ/ප/ගෙ	10 000					ශේ/ප/ගෙ	5 000
	<u>10 000</u>		<u>10 000</u>		<u>5 000</u>		<u>5 000</u>
උපචිත විදුලිය				යන්ත්‍ර			
		විදුලිය	5 000	ශේෂය	400 000	යන්ත්‍ර ක්ෂය	10 000
ශේ/ප/ගෙ	5 000					ශේ/ප/ගෙ	390 000
	<u>5 000</u>		<u>5 000</u>		<u>400 000</u>		<u>400 000</u>
යන්ත්‍ර ක්ෂය උපචිත විදුලිය				ගැනිලි			
යන්ත්‍ර	10 000			මුදල්	30 000		
		ශේ/ප/ගෙ	10 000			ශේ/ප/ගෙ	30 000
	<u>10 000</u>		<u>10 000</u>		<u>30 000</u>		<u>30 000</u>

(මුදල් ගිණුමට ලකුණු 02 යි, අනෙකුත් ගිණුමකට ලකුණු 01 බැගින් ලකුණු 12 යි)

04.

ශේෂ පිරික්සුම

	හර	බැර
මුදල්	110 000	
ගැණුම්	110 000	
විකුණුම්		170 000
ණයගැතියෝ	150 000	
ණයහිමියෝ		440 000
ගෙවල් කුලී	10 000	
විදුලිය	5 000	
උපචිත විදුලිය		5 000
යන්ත්‍ර	390 000	
යන්ත්‍රක්ෂය	10 000	
ගැනිලි	30 000	
තොගය	300 000	
ප්‍රාග්ධනය		500 000
	<u>1 115 000</u>	<u>1 115 000</u>

(ශේෂ පිරික්සුමේ අයිතමයකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු 10)

(02) (අ) ගැණුම් ජ'නලය

ආපසු යැවුම් ජ'නලය (ලකුණු 04)

ගැණුම් ජ'නලය

දිනය	ඉන්වොයිසි අංකය	විස්තරය	වටිනාකම	
15/11/08	501	සරසවි පොත් වෙළෙන්දෝ	92 250	②
15/11/08	0014	රෝයල් පොත් වෙළෙන්දෝ	76 500	②
		ගැණුම් ගිණුමට හර කලා	<u>168 750</u>	②

ආපසු එවුම් ජ'නලය

දිනය	ඉන්වොයිසි අංකය	විස්තරය	වටිනාකම
15/11/10	314	සරසවි පොත් වෙළෙන්දෝ	13 050 ②
15/11/23	0014	රෝයල් පොත් වෙළෙන්දෝ	7 650 ②
		ආපසු යැවුම් ගිණුමට බැර කළා	20 700 ②

ගැණුම් ①

ණය හිමියෝ 168 750

ආපසු යැවුම් ①

ණය හිමියෝ 20 700

රෝයල් පොත් වෙළෙන්දෝ ①

ආපසු යැවුම් 7 650

ගැණුම් 7 650

සරසවි පොත් වෙළෙන්දෝ ①

ආපසු යැවුම් 13 050

ගැණුම් 92 250

(මුළු ලකුණු 20)

(ආ)

ණයගැති පාලක ගිණුම

① ශේෂය/ඉ/ගෙ	90 000	ශේෂය/ඉ/ගෙ	5 000 ①
① විකුණුම්	200 000	ලද මුදල්	215 000 ①
		දුන් වට්ටම්	4 000 ①
		ආපසු එවුම්	13 000 ①
		බොල් ණය	3 000 ①
① ශේෂය/ප/ගෙ	15 000	ශේෂය/ප/ගෙ	65 000 ①
	305 000		305 000
ශේෂය/ඉ/ගෙ	650 000	ශේෂය/ඉ/ගෙ	15 000

(ලකුණු 09)

02. ණයගැති ලෙජරය

මලින්ද ①

ශේෂය	40 000	මුදල්	100 000
විකුණුම්	50 000		
ශේෂය/ප/ගෙ	10 000		
	100 000		100 000
		ශේ/ඉ/ගෙ	10 000

මිලින්ද ①

ශේෂය	30 000	මුදල්	60 000
විකුණුම්	100 000	දුන් වට්ටම්	2 000
		ආපසු එවුම්	3 000
		ශේෂය/ප/ගෙ	65 000
	130 000		130 000
ශේෂය/ප/ගෙ	65 000		

ලහිරු ①

ශේෂය	20 000	මුදල්	30 000
විකුණුම්	20 000	දුන් වට්ටම්	2 000
		ආපසු එවුම්	5 000
		බොල් ණය	3 000
	40 000		40 000

ගාමිණී ①

විකුණුම්	15 000	ශේෂය	5 000
		මුදල්	10 000
	15 000		15 000

රුවන් ①

විකුණුම්	15 000	මුදල්	15 000
		ආපසු එවුම්	5 000
ශේෂය/ප/ගෙ	5 000		
	20 000		20 000
		ශේෂය/ඉ/ගෙ	5 000

(ලකුණු 05)

ණයගැති ශේෂ ලැයිස්තුව

ණය ගැතියෝ	ශේෂය	
මලින්ද	(10 000)	②
මිලින්ද	65 000	②
ලහිරු		
ගාමිණී		
රුවන්	(5 000)	②
	50 000	

(ලකුණු 06)
(මුළු ලකුණු 20 යි)

(03) 01.

ලැබීම් ජ'නලය

දිනය	විස්තරය	දුන් වට්ටම්	වටිනාකම	විශ්ලේෂණ තීරු		
				විකුණුම්	ණයගැති ලැබීම්	විවිධ
10/01	විකුණුම්		① 130 000	130 000		
10/03	ණයගැති ලැබීම්	5 000	45 000	①	① 45 000	
10/04	විකුණුම්		55 000	55 000		
10/08	පොලී ආදායම්	①	24 000	①		① 24 000
10/17	ණයගැති ලැබීම්	2 000	18 000		① 18 000	
10/28	ණයගැති ලැබීම්		13 000		① 13 000	
		7 000	285 000	185 000	76 000	24 000

02.

ගෙවීම් ජ'නලය

දිනය	විස්තරය	ලද වට්ටම්	වටිනාකම	විශ්ලේෂණ තීරු		
				විකුණුම්	වත්කම්	විවිධ
10/05	ගෙවල් කුලී		① 11 000	① 11 000		
10/13	විදුලි වියදම්		① 13 000	① 13 000		
10/15	ණයහිමි ගෙවීම්	① 3 000	27 000			① 27 000
10/20	ණයහිමි ගෙවීම්	① 6 000	24 000			① 24 000
10/24	පරිගණක		① 38 000		① 38 000	
10/26	ණයහිමි ගෙවීම්		① 16 000			① 16 000
10/30	වරිපනම්		① 4 000	① 4 000		
		9 000	133 000	28 000	38 000	67 000

03.

මුදල් ගිණුම

ශේෂය	125 000	ගෙවීම් ජ'නලය	133 000
ලැබීම් ජ'නලය	285 000		①
①		ශේ/ප/ගෙ	277 000
	<u>410 000</u>		<u>410 000</u>

දුන් වට්ටම් ①

ණයගැති	7 000
--------	-------

ලද වට්ටම් ①

ණයහිමි	9 000
--------	-------

(ලකුණු 30)

(04) (අ)

සංශෝධිත මුදල් පොත

ශේෂය	① 94 000	බැංකු ගාස්තු	① 2 000
අවිනිශ්චිත	① 10 000	ගෙවල් කුලී	① 10 000
ලාභාංශ ලැබීම්	20 000	හර බදු	① 1 000
ප්‍රේෂණ මුදල	30 000	රක්ෂණ	① 9 000
		ශේ/ප/ගෙ	132 000
	<u>154 000</u>		<u>154 000</u>

බැංකු සැසඳුම් ප්‍රකාශය

සංශෝධිත මුදල් පොතට අනුව ශේෂය		132 000	②
(+) නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්			
R 182	① 30 000		
R 202	① 20 000		
R 204	① 13 000	63 000	
(-) තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක්		195 000	
චෙක් තැන්පතු	① 21 000		
චෙක් තැන්පතු	① 15 000		
චෙක් තැන්පතු	① 10 000		
චෙක් තැන්පතු	① 12 000	58 000	
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය		137 000	②
(වාක්‍ය ලිවීමට ①)			

(ලකුණු 20)

(04) (ආ) 01.

පොදු ජ'නලය

(1) අවිනිශ්චිත ගිණුම	හර	500		①
ආපසු එවුම් ගිණුම			500	
(2) අවිනිශ්චිත ගිණුම	හර	4 000		①
			4 000	
(3) අවිනිශ්චිත ගිණුම	හර	3 000		①
ගෙවල් කුලී ගිණුම			3 000	
(4) දිනේෂ්ගේ ගිණුම	හර	990		①
අවිනිශ්චිත ගිණුම			990	
(5)	හර	350		①
අවිනිශ්චිත ගිණුම			350	

අවිනිශ්චිත ගිණුම

ආපසු එවුම්	500	ශේෂය	6 160
.....	4 000	දිනේෂ්	990 ①
ගෙවල් කුලී	3 000		350 ①
	<u>7 500</u>		<u>7 500</u>

(ලකුණු 10)

(05) (අ)

ඩිල්මන් ව්‍යාපාරය
2015/03/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය ①

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ශුද්ධ අගය	
<u>ජංගම නොවන වත්කම්</u>	400 000	80 000	320 000	②
මෝටර් රථ	300 000	120 000	180 000	②
යන්ත්‍ර	700 000	200 000	500 000	} ①
ආයෝජන			110 000	
කීර්තිනාමය			60 000	
			670 000	
<u>ජංගම වත්කම්</u>				
තොගය		60 000	②	
ණය ගැතියෝ	100 000			
අඩමාණ ණය වෙන් කිරීම	(10 000)	90 000		
මුදල්		30 000	} ②	
ලැබිය යුතු බිල්		50 000		
			230 000	
			900 000	
<u>ප්‍රාග්ධනය</u>			767 000	②
<u>ජංගම නොවන වගකීම්</u>				
බැංකු ණය			70 000	①
<u>ජංගම වගකීම්</u>				
ගෙවිය යුතු බිල්		40 000	①	
උපචිත වියදම්		8 000	①	
බැංකු අයිරාව		150 000	①	
ප්‍රාග්ධනය හා වගකීම්			63 000	
			900 000	

(ලකුණු 14)

(05) (ආ)

ණයගැති පාලක ගිණුම

ශේෂය	130 000	ශේෂය	20 000
විකුණුම්	① 630 000	මුදල්	① 500 000
පොලී	① 10 000	වෙක්පත්	① 10 000
අඟරු වූ බිල්	① 12 000	දුන් වට්ටම්	30 000
		බොල් ණය	15 000
		ආපසු එවුම්	① 21 000
	① 10 000	ශේ/ප/ගෙ	196 000
ශේ/ප/ගෙ	792 000	ශේ/ඉ/ගෙ	792 000
ශේ/ඉ/ගෙ	196 000		

ණය හිමි පාලක ගිණුම

ශේෂය	15 000	ශේෂය	110 000
මුදල්	① 320 000	ගැණුම් ①	450 000
වෙක්පත්	① 60 000	අයකල පොලී } ①	5 000
ලද වට්ටම්	① { 20 000	අඟරු බිල් } ①	8 000
ආපසු එවුම්	15 000		
ශේ/ප/ගෙ	18 000	ශේ/ප/ගෙ	① 5 000
ශේ/ඉ/ගෙ	578 000		578 000
	5 000		

(ලකුණු 16)

(මුළු ලකුණු 30)

- (06) සුප්තගේ ගිණුම
- | | | |
|---|----------------------------|----------------|
| 01. 1/5 සුප්ත 1150 ක් ගෙව්වා ② | මූලික සටහන් පොත | සාකෂිය |
| 02. 1/10 සුප්තට 2208කට ණයට භාණ්ඩ විකිකා ② | මුදල් පොත / ලැබීම් ජ'නලය ① | ලදුපත ① |
| 03. 1/13 සුප්ත රු. 184 ක බඩු ආපසු එව්වා ② | විකුණුම් ජ'නලය ① | ඉන්වොයිසිය ① |
| 04. 1/30 සුප්තගෙන් අයකල පොලී 46 ② | ආපසු එවුම් ජ'නලය ① | බැරපත ① |
| | පොදු ජ'නලය ① | ජ'නල් වවුචරය ① |

රජිත්ගේ ගිණුම

- | | | |
|--|---------------------------|----------------------|
| 01. රජිත්ගේ ණය පියවීමට ගෙවූ මුදල 12466 | මුදල් පොත ① | ගෙවීම් වවුචරය |
| ලද වට්ටම් රු. 414 ② | මුදල් පොත ලද වට්ටම් තීරුව | ලද වට්ටම් පිළිබඳ ① |
| | | විස්තර සහිත රිසිට්පත |
| 02. 1/12 රජිත්ගෙන් රු. 2714 කට | ගැණුම් ජ'නලය ① | ඉන්වොයිසිය ① |
| ණයට බඩු ගත්තා ② | | |
| 03. 1/16 රජිත්ට රු. 299 ක බඩු | ආපසු යැවුම් ජ'නලය ① | හරපත ① |
| ආපසු යැව්වා ② | | |

(ලකුණු 30)

- (07) 01. ගිණුම්කරණ යෙදවුම් යනු ගිණුම්කරණ ක්‍රියාවලියට ඇතුළත් කරන දෑ වේ. මීට අයත්වන්නේ ගණුදෙනු හා සිදුවීම් ය. (ලකුණු 02)
02. ගිණුම්කරණ විඥාපන 1, 3, 4, 6 (ලකුණු 08)
- ගිණුම්කරණ විඥාපන නොවන අයිතම 2, 5, 7, 8, 9, 10 (ලකුණු 12)
03. මූලික පොත් රීතිය යනු කිසියම් ගණුදෙනුවක් ලෙජරයක වාර්ථා කිරීමට පෙර ඒ පිළිබඳ විස්තර කිසියම් උපයෝගී පොතක ලිවිය යුතු බවයි. (ලකුණු 04)
04. මුදල් පොතට අනුව බැංකු ශේෂයන්, බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂයන් එකිනෙකට අසමාන වීමක වෙනසට බලපාන හේතු අතුළත් කරමින් පිළියෙල කරන ගණකාධිකරණයට ප්‍රකාශනයක්. (ලකුණු 04)